

පුංචි රාල සෝමසිරි එ. ජරාදේශීය සභාව, ලාභුගල

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 473/2018 (2018.12.04 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ජරාකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

- සභාපති:** මහින්ද ගම්මම්පිල
කොමිෂන් සභා සමාජික: ජයේෂ්ඨ නීතිඥ කිෂාලි පිත්ටෝ ජයවර්ධන
කොමිෂන් සභා සමාජික: ජයේෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
කොමිෂන් සභා සමාජික: ආචාර්ය සෙල්වි තිරුවන්දරන්
කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

- අභියාචක** - පුංචි රාල සෝමසිරි
නොතිසි ලත් පාර්ශවය - නම්කළ නිලධාරී, ජරාදේශීය සභාව, ලාභුගල

- පෙනීසිටීම**
අභියාචක - පුංචි රාල සෝමසිරි
පොදු අධිකාරිය - එච්.ඩබ්ලිව්.රුවන්, නම්කළ නිලධාරී, ජරාදේශීය සභාව, ලාභුගල

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018.04.02
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය	(2018.04.23
නම් කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය	2018.04.16
නම් කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය	පිළිතුරක් නැත
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2018.05.02

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2018.04.02 දිනැති තොරතුරු ඉල්ලීම මගින් 2005 සිට 2011 දක්වා අයවැය වාර්තාවල ලිඛිත පිටපත් ඉල්ලා සිටින ලදී.

තොරතුරු නිලධාරියා පනත ජරාකාරව නියමිත කාලය තුළ, පිළිතුරු සැපයීමට අපොහොසත් වූ බැවින් අභියාචක 2018.04.16 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියාද පනත ජරාකාරව නියමිත කාලය තුළ ජරාකාරව දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියාචක 2018.05.02 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

තොරතුරු නිලධාරියා 2018.04.23 දිනැති ලිපියක් මගින් තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම සහ 2009 සිට 2011 දක්වා අයවැය වාර්තාවල ලිඛිත පිටපත් පමණක් ලබා දිය හැකි බව දන්වන ලදී

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

2018.11.14 දිනැති ලිපියක් මගින් පොදු අධිකාරිය දැනට ලාභ්‍යගල ජරාදේශීය සභාව කාර්යාලය පවතින ස්ථානයට රැගෙන ඒමට පෙර කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ ඉඩකඩ ජරමාණවත් නොවීම හේතුවෙන් කාර්යාල භූමියෙන් පිටත ස්ථානයක ලිපි ලේඛන ගබඩා කර තිබී ඇති අතර එම ලිපි ලේඛණ වැස්සට තෙමී වෙයන් විසින් විනාශකර තිබුණ බව දන්වන ලදී.

එම නිසා 2005 සිට 2008 දක්වා අයවැය වාර්තාවල ලිඛිත පිටපත් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 3 (1) වගන්තිය අනුව පොදු අධිකාරියේ සන්නකයේ , භාරයේ හෝ පාලනයේ නොමැති බව පොදු අධිකාරිය පවසන ලදී.

තවද 2009 සිට 2011 දක්වා අයවැය වාර්තාවල ලිඛිත පිටපත් පමණක් ලබා දිය හැකි බවත් ඒ පිළිබඳව 2018.11.14 දිනැති ලිපිය මගින් අභියාචක දැනුවත් කල බවත් පොදු අධිකාරිය තවදුරටත් පවසන ලදී.

නියෝගය

ලාභ්‍යගල ජරාදේශීය සභාව අම්පාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට අයත් වන බැවින් සෑම වර්ෂයකම පසා ලාභ්‍යගල ජරාදේශීය සභාවේ අයවැය ලේඛනයේ ලැබීම් ගෙවීම් ජරකාශය ඇතුළුව අයවැය ලේඛනය අම්පාර කොමසාරිස් කුමා වෙත යවන බව කොමිෂන් සභාව පොදු අධිකාරියේ අවධානයට යොමු කරන ලදී.

ලාභ්‍යගල ජරාදේශීය සභාවේ අයවැය ලේඛනයේ ලැබීම් ගෙවීම් ජරකාශය ඇතුළුව අයවැය ලේඛනය අම්පාර කොමසාරිස් කුමා වෙත යවන බැවින් අභියාචක විසින් ඉල්ලා ඇති තොරතුරු අම්පාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ සන්නකයේ , භාරයේ හෝ පාලනයේ ඇත්දැයි ලිඛිත විමසුමක් කරන ලෙස කොමිෂන් සභාව පොදු අධිකාරියට උපදෙස් දෙන ලදී.

ඉහත තත්වයන් යටතේ, **2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 3 (1) වගන්තියේ** විධිවිධාන වලට යටත්ව, ඉල්ලා සිටින ලද තොරතුරු පොදු අධිකාරියේ සන්නකයේ , භාරයේ හෝ පාලනයේ තිබිය යුතුය. එම තොරතුරු සොයා ගැනීමට හෝ සොයාගත නොහැකි බව යන පොදු අධිකාරියේ පැහැදිලි කිරීම පිළිගත නොහැකි ය.

ඉහත තත්වයන් යටතේ, තොරතුරු ලබා ගැනීමට සහ කොමිෂන් සභාව / අභියාචක ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොදු අධිකාරියට නියෝග කරන ලදී .

2019.01.18 දින විභාගය සඳහා මෙම අභියාචනය කල් තබන ලදී.
